



## කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරක්ෂී සහ අධික්ෂීඩි අධිකාපන කේන්ද්‍රය

ගාස්තුවේදී (සාමාන්‍ය) උපාධි දෙවන පරීක්ෂණය (බාහිර) - 2013/14

2017 අප්‍රේල් - ජූනි

සමාජීයවිද්‍යා පියා

භූගෝෂවිද්‍යාව - GEOG - E 2025

සිතියම් විද්‍යාව

(නව/පැරණි නිර්දේශය)

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

**ප්‍රශ්න සංඛ්‍යාව :** 08 දි.

**කාලය :** පැය 03 දි.

01. සිතියම් විද්‍යා විෂය සේතුය හඳුන්වා ඇත්තා ප්‍රතිඵලිය සඳහා සිතියම් වැදගත්වන ආකාරය පැහැදිලි කරන්න.
  
02.
  - a) 'සිතියම්' හා 'ගුවන් ජයාරුපය' අතරින් වෙනස පැහැදිලි කරන්න.
    - a) ගුවන් ජයාරුප භාවිතයේ වාසි සහ අවාසි පෙන්වා දෙන්න.
  
03. සිතියමක මූලිකාංග (Map Elements) හඳුන්වාදී ඒවායේ වැදගත්කම ගෙන හැර දක්වන්න.
  
04. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
  - a) i. පරීමාණය 1:10,000 ක් වූ සිතියමක 5 km ක දුරක් සහිත මාරුගයක් දැක්වීමට අවශ්‍යවන 'cm' ගණන කොපමෙන්ද?
    - ii. 1:25,000 පරීමාණයෙන් යුත් සිතියමක  $16\text{km}^2$  සේතුවලයෙන් යුත් සමවතුරපාකාර රබර වත්තක් දැක්වීම සඳහා අවශ්‍ය වන වතුරපුයේ දීග පළල සඳහන් කරන්න.
  - a) i. බිම් මැනුමකින් ලබාගත් තොරතුරු අනුව  $60\text{m} \times 20\text{m}$  පමණ වූ ගෙවන්තක් දැක්වීම සඳහා සුදුසු පරීමාණයක් තොරා ගෙන පිශ්චුරුපතක් නිර්මාණය කරන්න.
    - ii. i හි නිර්මාණය කරන ලද පිශ්චුරුපතක් පරීමාණය දෙගුණයකින් විභාළ කර නාව පිශ්චුරුපතක් ඇදීම සඳහා අවශ්‍ය කොටුවේ දීග හා පළල සොයන්න.
  - iii. පරීමාණය 1:50,000 වන සිතියමක  $16\text{ cm}^2$  කින් නිරුපණය කරන භුමියක සැබැ සේතුවලය  $\text{km}^2$  වලින් දක්වන්න.
  - iv. විකරණ පරීමාණය හඳුන්වාදී එහි ප්‍රායෝගික වැදගත්කම උවිත නිදුසුන් පැහැදිලි කරන්න.

05.     අ)    ඡබ විසින් තොරාගත් එක් බැඳුම් වියේලේජන කුමයක් ඇපුරින් තොරාගත් භූමි ප්‍රදේශයක තුවීමතාව විස්තර කරන ආකාරය උච්ච සටහන් ඇපුරින් පහදන්න.
- ආ)    බැඳුම් වියේලේජනයක ප්‍රායෝගික වැදගත්කම සුදුසු උදාහරණ ඇපුරින් පැහැදිලි කරන්න.
06.    භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) සැකෙවින් දක්වා එය සිතියම් විද්‍යාවේ ප්‍රගමනයට දායක වන අයුරු විස්තර කරන්න.
07.    හි ලංකාවේ මධ්‍යම පලාතේ සියලු දිස්ත්‍රික්කවලට පසුගිය වසර 30 ක වාර්ෂික වර්ෂාපතනය දත්ත වගුවක් මඟ ලැබේ ඇතැයි සිතන්න. මෙම දත්ත වගුව ඇපුරින් වර්ෂාපතන රටාව විස්තර කිරීම සඳහා උපයෝගිකරගත හැකි සිතියම් දෙකක් හා ප්‍රස්ථාර දෙකක් කළේම දත්ත ඇපුරින් නිර්මාණය කරන්න.
08.    පහත සඳහන් මාත්‍රකා අතුරින් දෙකකට කෙටි සටහන් සපයන්න.
1.    ලෝක සිතියමේ පරිණාමය
  2.    පැනිකඩ වර්ග
  3.    ගුවන් ජායාරූප වියේලේජනය
  4.    දුරස්ථ සන්නිවේදනය හා භූගෝලීය ස්ථානගතවීමේ පද්ධතිය [Remote Sensing (RS) and Global Positioning System (GPS)]

\*\*\*\*\*